



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

## අති විශේෂ

අංක 2292/36 - 2022 අගෝස්තු මස 10 වැනි බදාදා - 2022.08.10

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

### රජයේ නිවේදන

2012 අංක 12 දරන මුදල් පනත

2012 අංක 12 දරන මුදල් පනතේ විධිවිධාන සමඟ කියවිය යුතු, 2013 අංක 12 දරන මුදල් පනතේ 12 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රනිල් වික්‍රමසිංහ වන මා විසින් පහත නියෝගය ප්‍රකාශයට පත්කරනු ලැබේ.

රනිල් වික්‍රමසිංහ,  
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික  
ප්‍රතිපත්ති අමාත්‍ය.

2022 අගෝස්තු මස 09 වැනි දින,  
කොළඹ 01,  
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

නියෝගය

- මෙම නියෝගය, මුදල් පනතේ - 2022 අංක 01 දරන කේන්ද්‍රස්ථාන නියෝගය ලෙස හඳුන්වනු ලැබේ.
- මුදල් පනතේ - 2019 අංක 01 දරන කේන්ද්‍රස්ථාන නියෝගවල, නියෝග අංක 2ට ඉක්බිතිව පහත දැක්වෙන නියෝගය ඇතුළත් කිරීම මඟින් 2019 දෙසැම්බර් මස 05 වන දිනැති අංක 2152/35 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මුදල් පනතේ - 2019 අංක 01 දරන කේන්ද්‍රස්ථාන නියෝග මෙයින් සංශෝධනය කරනු ලබන අතර, එය එහි 2අ. නියෝගය ලෙස බලපැවැත්විය යුතු ය.

2අ. යම් ව්‍යවසායක්, 2019 අංක 01 දරන කේන්ද්‍රස්ථාන නියෝගවල 2(1)(අ)(i) යටතේ ඉන්ධන තෙල් ආනයනය කිරීමේ සහ නෞකා සඳහා ඉන්ධන සැපයීමේ සේවා හා සම්බන්ධිත අන්තරාල වෙළඳාමේ නිරතව සිටින්නේ නම් සහ ඊට තුළට කරනු



ලබන ආනයනවලින් එම භාණ්ඩ/නිෂ්පාදන සඳහා වන දේශීය ඉල්ලුමෙන් 65%කට වඩා සපුරාලන්නේ නම්, එවැනි අවස්ථාවලදී හා ජාතික ආර්ථිකයේ අවශ්‍යතාවය මත දේශීය වෙළඳපොළ තුළ එකී භාණ්ඩ/නිෂ්පාදන ලබා ගැනීම සඳහා පැවතීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, එම ව්‍යවසායවල වාර්ෂික ප්‍රතිඅපනයන වලින් (නොසහ සඳහා සැපයෙන ඉන්ධන) 40%ක (හතලිහක) උපරිමයක් දක්වා භාණ්ඩ/නිෂ්පාදන මෙරට ස්ථාපිත රජය විසින් අනුමත ව්‍යාපෘති ව්‍යවසාය/ආයතන, වරාය හා ගුවන්තොටුපල ඇතුළුව අනුමත අත්‍යවශ්‍ය සේවා සැපයුම්කරුවන් සහ ශ්‍රී ලංකා රේගුව හෝ ආයෝජන මණ්ඩලය යටතේ සිටින සෘජු/වක්‍ර අපනයනකරුවන් වෙත විකිණීම/අපනයනය සඳහා පහත දැක්වෙන කරුණුවලට යටත්ව එවැනි ව්‍යවසායන්ට ඉඩ ලබා දෙනු ඇත;

- (i) ආනයනකරු/ගැනුම්කරු ශ්‍රී ලංකාවේ නීතිය යටතේ විධිමත්ව ස්ථාපිත කළ මෙරට ව්‍යවසායක් ලෙස ක්‍රියාත්මක විය යුතු ය;
- (ii) මෙම රෙගුලාසි මඟින් අනුමත කේන්ද්‍රස්ථාන මෙහෙයුම්කරුගෙන් ආනයනය කරන/මිලදී ගනු ලබන අනුමත භාණ්ඩවල විකුණුම් (අපනයන) ප්‍රමාණය/අගය මත අදාළ වන බදු/තීරු බදු ආනයනකරු/ගැනුම්කරු විසින් ගෙවිය යුතු ය;
- (iii) ගැනුම්කරු/ ආනයනකරු විසින් එවැනි භාණ්ඩ ආනයනය කිරීමට පෙර අදාළ නිකුත් කිරීමේ ආයතන වෙතින් අවශ්‍ය කරන බලපත්‍ර සහ තත්ත්ව/සම්මත සහතිකකරණ ලබාගත යුතු ය;
- (iv) මෙම රෙගුලාසි යටතේ ආනයන කරනු ලබන ඉන්ධන තෙල් ආනයනකරුවන්ගේ සෘජු පාරිභෝජනය සඳහා පමණක් භාවිතා කළ යුතු අතර, කිසිදු තත්ත්වයක් යටතේ එවැනි ආනයනකරුවන් විසින් නැවත විකිණීම සිදුනොකළ යුතු ය;
- (v) දේශීය වෙළඳපොළ තුළ අනුමත භාණ්ඩ අලෙවිය/ අපනයනය සඳහා ඉඩ ලබා දී ඇති කේන්ද්‍රස්ථාන මෙහෙයුම්කරුවන් /ව්‍යවසායන් විසින් දේශීය වෙළඳපොළට එවැනි භාණ්ඩ අලෙවියෙන්/අපනයනය කිරීමෙන් ලබාගන්නා ආදායමට අදාළ ආදායම් බදු සහ අනෙකුත් අදාළ බදු ගෙවිය යුතු ය;
- (vi) මෙම රෙගුලාසිය යටතේ වන ආනයනකරුවන්ගේ ලැයිස්තුව, ආනයනික ප්‍රමාණ හා ඒවායේ පිරිවැය, රක්ෂණ හා නැව් ගාස්තු අගය (CIF Value) හා එකතු කළ තීරු බදු ප්‍රමාණය පිළිබඳ මාසික වාර්තාවක් ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විසින් භාණ්ඩාගාර ලේකම්වරයා වෙත එළඹෙන මාසයේ 10 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතු ය; සහ
- (vii) 2022 අගෝස්තු මස 10 වැනි දින සිට රෙගුලාසි අංක 2 අ. ක්‍රියාත්මක විය යුතු අතර එහි වලංගුභාවය පවතිනුයේ 2023 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා පමණි.

සමාජ්‍යය.